

සීමාසහිත කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගම - 2015/16

සීමාසහිත කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගමේ 2016 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ලාභ හෝ පාඩු සහ වෙනත් විස්තීරණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති හා අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව මා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතු යැයි අදහස් කරන සමාලෝචිත වර්ෂයේ සමාගමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වූ මාගේ නිරීක්ෂණ මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූල වන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටින්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් සමාගමේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීම ද විගණනයට ඇතුළත් වේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 සමාගම පිහිටුවීම හා සමාගමේ අයිතිය

සීමාසහිත කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගම 1982 අංක 17 දරන සමාගම් පනත යටතේ සංස්ථාගත කරන ලද සීමිත වගකීම් සමාගමක් වන අතර 2007 අංක 07 දරන පනත යටතේ යළි ලියාපදිංචි කර තිබුණි. මෙය සම්පූර්ණයෙන්ම රජය සතු සමාගමක් වන අතර සමාගමේ තනි කොටස් හිමිකරු වන්නේ භාණ්ඩාගාර ලේකම්වරයාය.

1.5 තත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2016 මාර්තු 31 දිනට සීමාසහිත කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගමේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 16

ජංගම නොවන වත්කම් සඳහා ඵලදායී ජීවිත කාලය වාර්ෂිකව සමාලෝචනය නොකිරීම හේතුවෙන් පිරිවැය රු. 222,062,063 ක් වූ වත්කම් සම්පූර්ණයෙන්ම ක්ෂය කර තිබුණ ද තවදුරටත් ප්‍රයෝජනයට ගනිමින් පැවතුණි. ඒ අනුව වූ ඇස්තමේන්තු ගත දෝෂය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 8 ප්‍රකාරව ප්‍රතිශෝධනය කිරීමට කටයුතු කර නොතිබුණි.

(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 19

- (i) සේවක ප්‍රතිලාභ බැඳීම නැවත අගය කිරීමේදී හඳුනාගන්නා ආයු ගණක ලාභ හෝ අලාභ වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ දැක්විය යුතු වුවද එසේ සිදුකර නොතිබුණි.
- (ii) සේවක ප්‍රතිලාභ සම්බන්ධයෙන් වූ ආයු ගණක ලාභ හෝ අලාභ හඳුනාගැනීමේ ගිණුම්කරණ ප්‍රතිපත්තියද ඒ සඳහා වාර්තා කරන කාලච්ඡේදය අවසානයට භාවිතා කරනු ලබන මූලික ආයු ගණන උපකල්පන ලෙස යොදා ගත යුතු වුවද අනුපාතය, සැලසුම්ගත වත්කම්වල අනාගත ප්‍රතිලාභ අනුපාතය, අපේක්ෂිත වැටුප් වැඩිවීමේ රේඛය යනාදී කරුණු නිසි පරිදි හෙළිදරව් කර නොතිබුණි.

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) මූල්‍ය ප්‍රකාශනවල පෙර වර්ෂවල ලද භාණ්ඩාගාර ප්‍රදාන ලෙස සටහන් කර තිබූ රු.23,229,000 ක් සමාලෝචිත වර්ෂයේ දී කපා හැර විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ වෙනත් ආදායම් ලෙස දක්වා තිබීම හේතුවෙන් වර්ෂයේ ශුද්ධ අලාභය රු.13,413,472 ක සිට රු.9,815,528 ක ශුද්ධ ලාභයක් දක්වා වර්ධනය වී තිබුණි.

- (ආ) 2012/2013 වර්ෂයේ බදු පදනම මත ලබාගත් හිනිදුම හිල්ස් නේ කර්මාන්තශාලාවේ නීත්ත ආලේපන හා ගොඩනැගිලි අළුත්වැඩියා සඳහා දරන ලද එකතුව රු.6,194,940 ක් ගොඩනැගිලි යටතේ ප්‍රාග්ධනික කර සමාලෝචිත වර්ෂයේ ක්ෂය ලෙස රු.1,238,988 ක් ලාභයට එරෙහිව කපා හැර තිබුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂයේදී රු.1,000,000 කට අපහරණය කරන ලද දැරුණු නේ කර්මාන්තශාලාවට අයත් නේ වියලුම් යන්ත්‍රයේ පිරිවැය ගිණුම්වලින් ඉවත් කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ඈ) සමාගම විසින් සමාලෝචිත වර්ෂයට අදාළව විලම්භිත බදු මුද්‍රා ප්‍රකාශනවල ගැලපීම් කර නොතිබුණි.

2.2.3 පැහැදිලි නොකළ වෙනස්කම්

සමාලෝචිත වර්ෂයේ ලෙජර ගිණුම් හා ඊට අනුරූපීව ඉදිරිපත් කරන ලද උපලේඛනයන්හි පහත වෙනස්කම් නිරීක්ෂණය විය.

විස්තරය	ලෙජර ගිණුම අනුව ශේෂය	උපලේඛන අනුව ශේෂය	වෙනස
-----	-----	-----	-----
	රු.	රු.	රු.
ආපදා ණය	10,477,937	10,641,513	163,576
විවිධ ණයහිමි ශේෂ- දැරුණු	1,565,607	1,855,185	289,578
- කළුබෝවිටියාන	2,923,092	2,939,644	16,552

2.2.4 විගණනය සඳහා සාක්ෂි නොවීම

පහත සඳහන් විෂයයන්වලට අදාළව ඒවා ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

විෂය	වටිනාකම	ඉදිරිපත් නොකළ සාක්ෂි
-----	-----	-----
	රු.	
හිනිදුම හිල්ස් නේ කර්මාන්තශාලාවෙහි නීත්ත ආලේපන කටයුතු	6,194,940	} ප්‍රසම්පාදන ලිපිගොනුව.
පොහොර ප්‍රසම්පාදන	21,911,343	
භාණ්ඩාගාර ප්‍රදාන	23,229,000	} ප්‍රදානය ලබා දුන් අරමුණ, වර්ෂය හා එය වැය කිරීම් පිළිබඳ විස්තර.
ණයගැනී ශේෂ	266,835	
ඉදිරියට කළ ගෙවීම්	313,626	} විස්තරාත්මක උපලේඛන

2.2.5 අවිනිශ්චිත ගිණුම්

වර්ෂ 5 කට වැඩි කාලයක සිට ණයගැනියෝ හා ණයහිමියෝ යටතේ පිළිවෙලින් රු.56,244 ක හා රු.474,296 ක අවිනිශ්චිත ගිණුම් ශේෂ නිරවුල් නොකර ඉදිරියට ගෙන එමින් පැවතුණි.

2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂය අවසානයට කළුබෝවිටියාන තේ කර්මාන්තශාලාවේ රු.5,551,518 ක් වූ ලැබිය යුතු ශේෂයෙන් රු.1,317,107 ක් හෙවත් සියයට 24 ක් හා දැර-ගල තේ කර්මාන්තශාලාවේ රු.4,554,872 ක ශේෂයෙන් රු.1,454,517 ක් එනම් සියයට 32 ක් වර්ෂ 5 ඉක්මවා තිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයේ අවසානයට කළුබෝවිටියාන තේ කර්මාන්තශාලාවට අදාළව පැවති රු.31,197,181 ක් වූ ගෙවිය යුතු ණය ශේෂයෙන් රු.1,687,078 ක ප්‍රමාණයක් හා දැර-ගල කර්මාන්තශාලාවේ එදිනට වූ රු.11,121,058 ක ගෙවිය යුතු ශේෂයෙන් රු.2,841,646 ක් හෙවත් සියයට 26 ක් වර්ෂ 05 ඉක්මවා තිබුණි.
- (ඇ) තේ දළ හිමියන් වෙත ලබාදෙන ලද පොහොර සඳහා ලැබියයුතු මුදල් සමාගම තේ දළ හිමියන්ට දළ සැපයීම වෙනුවෙන් ගෙවිය යුතු මුදලින් අයකර ගැනීමෙන් පසු පොහොර සැපයුම්කරුවන්ට ගෙවීමේ ක්‍රමවේදයක් පැවතියද වටිනාකම රු.1,821,000 ක් වූ පොහොර ණයහිමි ශේෂ 4 ක් පිළිබඳ තොරතුරු සමාගම සතුව නොතිබූ අතර වසර 03 ඉක්මවූ රු.1,653,611 ක් වූ ණයහිමි ශේෂ 4 ක් නිරවුල් නොකර ඉදිරියට ගෙන එමින් පැවතුණි.

2.4 නීති රීති, රෙගුලාසි සහ කළමනාකරණ කීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් නීති රීති හා රෙගුලාසි යනාදියට අනුකූල නොවීමේ අවස්ථා නිරීක්ෂණය විය.

නීති රීති හා රෙගුලාසිවලට යොමුව

අනුකූල නොවීම

2007 අංක 07 දරන සමාගම් පනත

(අ) 133 වගන්තිය

ශේෂ පත්‍ර දිනෙන් මාස 6 ක් හා ඊට පෙර පවත්වන ලද වාර්ෂික මහසභා රැස්වීමට මාස 15 නොඉක්මවන කාලයක් තුළදී වාර්ෂික මහසභා රැස්වීම පැවැත්විය යුතු වුවද 2011/2012 වර්ෂයෙන් පසුව අවසන් මහසභා රැස්වීමක් පවත්වා නොතිබුණි.

(ආ) 150 වගන්තිය

සමාගමේ ශේෂපත්‍ර දිනයෙන් පසුව මාස හයක් ඇතුළත හෝ සමාගම රෙජිස්ටාර්වරයා විසින් නිශ්චය කරනු ලබන පරිදි මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කළ යුතු වුවද ඒ අනුව කටයුතු කර නොතිබුණි.

(ඇ) 166 වගන්තිය

අධ්‍යක්ෂක මණ්ඩලය සමාගමේ ශේෂපත්‍ර දිනෙන් පසුව මාස 06 ක් තුළදී එම දිනයෙන් අවසන් කාලපරිච්ඡේදය සඳහා වාර්ෂික වාර්තාවක් සකස්කළ යුතු වුවත් එසේ සිදුකර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා සමාගමේ මූල්‍ය ප්‍රතිඵලය රු.9,815,528 ක ශුද්ධ ලාභයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ ශුද්ධ ලාභය රු.13,137,312 ක් වූයෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයෙහි මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.3,321,784 ක එනම් සියයට 25 ක පිරිහීමක් නිරීක්ෂණය විය. සමාලෝචිත වර්ෂයේ මූල්‍ය වියදම ඉකුත් වර්ෂයට සාපේක්ෂව රු.5,543,517 කින් වැඩිවීම ඉහත පිරිහීමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.

සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂ 4 ක මූල්‍ය ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී අඛණ්ඩව ශුද්ධ ලාභයක් ලබා තිබුණද එම ප්‍රමාණය වාර්ෂිකව පිරිහීමක් නිරීක්ෂණය විය. කෙසේවුවද සේවක පාරිශ්‍රමික, ජංගම නොවන වත්කම් සඳහා ක්ෂයවීම් හා රජයට ගෙවන ලද බදු සැලකිල්ලට ගැනීමේදී සමාගමේ දායකත්වය හිතකර අගයක් ගෙන තිබූ අතර 2011/2012 වර්ෂයට වඩා 2012/2013 වර්ෂයේ දායකත්වය පහළ ගොස් තිබුණද ඉන් පසුව ක්‍රමිකව වර්ධනය වී තිබුණි. ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ දායකත්වය සියයට 11 ක වර්ධනයක් නිරීක්ෂණය විය.

3.2 ලාභදායීත්ව අනුපාත විශ්ලේෂණය

සමාලෝචිත වර්ෂයේ හා ඉකුත් වර්ෂයේ දළ ලාභ අනුපාතය පිළිවෙලින් සියයට 1.079 ක් හා සියයට 1.74 ක් විය. ඉකුත් වර්ෂයේ විකුණුම් පිරිවැය විකුණුම් ආදායමෙන් සියයට 94 ක් වුවද සමාලෝචිත වර්ෂයේ එය සියයට 99 ක් වීම මෙම අනුපාතය පිරිහීමට ප්‍රධාන වශයෙන් බලපා තිබුණි. ශුද්ධ ලාභ අනුපාතය සමාලෝචිත වර්ෂයේ සියයට 1.26 ක්ද ඉකුත් වර්ෂයේ සියයට 2.3 ක් ද වූ අතර සමාලෝචිත වර්ෂයේ ශුද්ධ මූල්‍ය ආදායම ඉකුත් වර්ෂයට සාපේක්ෂව සියයට 71 කින් පහළයාම මෙයට ප්‍රධාන ලෙස හේතුවී තිබුණි.

3.3 සමාගමට එරෙහිව හෝ සමාගම විසින් ආරම්භ කර ඇති නෛතික සිද්ධි

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සේවයෙන් පහකිරීම සම්බන්ධයෙන් සමාගමේ සේවකයන් දෙදෙනෙකු විසින් සමාගමට එරෙහිව කොටපල කම්කරු උසාවියේ 2007 වර්ෂයේ නඩුවක් ගොනුකර තිබුණු අතර සමාලෝචිත වර්ෂය අවසන් වනවිටත් එය නිමවී නොතිබුණි.
- (ආ) 2010/2011 වර්ෂයේදී සමාගම විසින් ආදායම් බදු ගෙවීමේ පදනම නිවැරදි බවට බදු අභියාචන කොමිසම මගින් ලබා දෙන ලද තීන්දුවට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සමාගමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩුවක් ගොනුකර තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) තේ නිෂ්පාදනය

සමාගම විසින් විගණනය සඳහා ඉදිරිපත් කළ තොරතුරු අනුව පසුගිය වර්ෂ 03 ක නිමි තේ නිමවුම් ප්‍රතිශතය පහත සඳහන් වේ.

වර්ෂය	තේ කම්හල								
	කළුබෝවිටියාන			දැරංගල			හිනිදුම		
	අමු දළ	නිමි තේ	නිමි තේ නිමවුම් ප්‍රතිශතය	අමු දළ	නිමි තේ	නිමි තේ ප්‍රතිශතය	අමු දළ	නිමි තේ	නිමි තේ නිමවුම් ප්‍රතිශතය
	කි.ග්‍රෑ	කි.ග්‍රෑ		කි.ග්‍රෑ	කි.ග්‍රෑ		කි.ග්‍රෑ	කි.ග්‍රෑ	
2015/16	4,774,872	994,540	20.83	2,249,785	460,860	20.48	1,095,511	219,765	20.06
2014/15	4,446,200	943,706	21.23	1,539,562	315,854	20.52	834,380	171,751	20.58
2013/14	4,638,578	995,844	21.47	1,386,298	281,666	20.32	731,251	146,031	19.97

තේ මණ්ඩලයේ නිර්ණායක අනුව යෙදවූ අමු දළ කිලෝග්‍රෑම් 100 කින් අවම වශයෙන් නිමි තේ කිලෝග්‍රෑම් 21.5 ක් නිෂ්පාදනයක් පවත්වාගත යුතු නමුත් ඉහත දැක්වෙන පරිදි දැරංගල හා හිනිදුම යන තේ කම්හල් දෙකෙහි තේ නිෂ්පාදනය පසුගිය වර්ෂ 03 ක කාලච්ඡේදය තුළ ප්‍රශස්ත මට්ටමට නොපැවතුණු අතර පසුගිය වසර 04 තුළ අමුදළ මත රු.35,741,599 ක සමුච්චිත අලාභයක් දරා තිබුණි.

(ආ) නිෂ්පාදන පිරිවැය හා ශුද්ධ විකුණුම් සාමාන්‍ය මිල

සමාගම විසින් විගණනය සඳහා ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව පසුගිය වසර 03 ක කාලච්ඡේදය තුළ සමාගමේ කම්හල් 04 හි නිෂ්පාදන පිරිවැය හා ශුද්ධ විකුණුම් සාමාන්‍ය මිල පහත පරිදි වේ.

කර්මාන්ත ශාලාවේ නම	තේ කිලෝවක නිෂ්පාදන පිරිවැය			තේ කිලෝවක ශුද්ධ විකුණුම් සාමාන්‍ය මිල			තේ කිලෝවක දායකය		
	2015/16 රු.	2014/15 රු.	2013/14 රු.	2015/16 රු.	2014/15 රු.	2013/14 රු.	2015/16 රු.	2014/15 රු.	2013/14 රු.
කළුබෝවිටියාන	407.63	480.32	518.83	459.72	531.32	572.46	52.09	51.00	53.63
දැරංගල	430.72	503.67	525.53	413.50	470.60	516.14	(17.22)	(33.07)	(9.39)
හිනිදුම	459.03	524.12	559.96	402.43	460.78	494.11	(56.60)	(63.34)	(65.85)
මැණික්දිවෙල	522.58	-	-	375.09	-	-	(147.49)	-	-

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) පසුගිය වර්ෂ 3 ක කාලය තුළ කළුබෝවිටියානු තේ කර්මාන්තශාලාවේ හැර අනෙකුත් කර්මාන්තශාලාවල ශුද්ධ විකුණුම් සාමාන්‍ය මිලට වඩා වැඩි පිරිවැයක් තේ කිලෝවක් නිෂ්පාදනය සඳහා දරා තිබුණි. එම නිසා එම කම්හල් අඛණ්ඩව අලාභ ලබා තිබුණි.
- (ii) ඉකුත් වර්ෂයට සාපේක්ෂව සියළුම කර්මාන්තශාලාවල ශුද්ධ විකුණුම් සාමාන්‍ය මිලෙහි පිරිහීමක් සිදුවී තිබුණි.

(ඇ) ධාරිතා උපයෝජනය/ ඉලක්ක ගත තේ නිෂ්පාදනය

සමාලෝචිත වර්ෂය සඳහා ක්‍රියාකාරී සැලැස්ම අනුව ඒ ඒ කර්මාන්තශාලාවන් වෙනුවෙන් තේ නිෂ්පාදනය සඳහා ඉලක්කයන් ඇතුළත් කර නොතිබුණු අතර සමාගමේ අයවැය අනුව කම්හල්වල ඉලක්කගත හා තරාස තේ නිෂ්පාදනය සහ යන්ත්‍ර උපයෝජනය පහත පරිදි වේ.

කම්හල	අයවැය ඉලක්කගත නිෂ්පාදනය	අනුව තේ නිෂ්පාදනය	තරාස තේ නිෂ්පාදනය	විචලනය ප්‍රතිශතය	නිෂ්පාදන ධාරිතාව	ඌන උපයෝජන ප්‍රතිශතය
-----	-----	-----	-----	-----	-----	-----
	කි.ග්‍රෑ.	කි.ග්‍රෑ.			කි.ග්‍රෑ.	
කළුබෝවිටියානු	1,092,588	994,540	9	1,350,000	26	
දැරංගල	542,084	460,860	15	485,000	5	
හිනිදුම	263,263	219,765	16	485,000	55	
මැණිකිදිවෙල	141,627	117,017	17	450,000	74	

ධාරිතාවය සම්පූර්ණයෙන් උපයෝජනය කිරීමට ප්‍රමාණවත් අමු තේ දළ ලබාගැනීමට අපොහොසත් වීම මත කළුබෝවිටියානු හා හිනිදුම කම්හල් ඌන ධාරිතාවයකින් ක්‍රියාත්මක වන බව නිරීක්ෂණය විය.

(ඈ) තේ පැල තවාන

නියමිත ප්‍රමිතියෙන් යුත් තේ පැල සැපයීමේ අරමුණින් 2015 වර්ෂයේදී දැරංගල තේ කර්මාන්තශාලාවට අනුබද්ධව තේ පැල තවානක් ආරම්භ කර රු.1,201,075 ක් වැය කර තිබුණි. මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) මෙම වාණිජ රිකිලි තේ පැල තවානේ ධාරිතාවය පැල 100,000 ක් වුවද විගණිත දින වන විට තවානේ තිබූ මුළු පැල සංඛ්‍යාව 54,517 ක් වූයෙන්, එය මුළු ධාරිතාවයෙන් සියයට 54.52 ක් පමණක් විය.
- (ii) තවාන තුළ සිටුවන ලද පැල සංඛ්‍යාවෙන් පැල 13,208 ක් මිය ගොස් තිබූ අතර එය මුළු පැල සංඛ්‍යාවෙන් සියයට 14.99 ක් විය.

4.2 ප්‍රසම්පාදන ක්‍රියාවලිය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) බදු පදනම මත ලබාගන්නා ලද මැණික්දිවෙල නේ කර්මාන්තශාලාව නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කළ හැකි පරිදි සංවර්ධනය කිරීම වෙනුවෙන් රු. 55,112,792 ක් වැයකර තිබුණද ඒ සඳහා රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධිවිධාන අනුගමනය කර නොතිබුණි.
- (ආ) කළුබෝවිටියාන නේ කර්මාන්තශාලා සමාගමට අයත් කර්මාන්තශාලා මහින් නේ දළ සැපයුම්කරුවන් වෙත ලබාදීම සඳහා රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය අනුගමනය කිරීමෙන් තොරව පොහොර මිලදී ගැනීම සඳහා සමාලෝචිත වර්ෂයේදී රු.21,911,343 ක් වැයකර තිබුණි.

4.3 කළමනාකරණ ක්‍රියාකාරකම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) නේ ශක්ති අරමුදලට අයත් හිනිදුම නේ ශක්ති නේ කර්මාන්තශාලාව හා ඉදිවෙමින් පැවති යටිතල වර නේ කර්මාන්තශාලාව වසර 30 ක දීර්ඝකාලීන බදු පදනම මත සමාගම වෙත ලබාගැනීම සඳහා 2015 අප්‍රේල් 09 වන දින රු.50,000,000 ක් බදු මුදල් ලෙස ගෙවා තිබුණද විගණන වාර්තාවේ දින දක්වා දෙපාර්ශවය විසින් විධිමත් ගිවිසුමකට එළඹ නොතිබුණි.
- (ආ) මැණික්දිවෙල නේ කර්මාන්තශාලාව පිහිටි ඉඩම සම්බන්ධයෙන් රජයේ ඉඩම් රෙගුලාසි අංක 21(2) ප්‍රකාරව 2014 ජූලි 04 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ පලකරන ලද ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ නිවේදනය අනුව බදු ලබාගත් දින සිට අවුරුදු 05 ක අවම කාලයක් ඉක්මවීමට පෙර අතුරු බදුදීම කළනොහැකි බව දක්වා තිබියදී නේ ශක්ති අරමුදලට මෙම ඉඩම ලැබී වර්ෂ 05 ක් ඉක්මයාමට පෙර ඉහත පරිදි බදු පදනම මත ලබාගැනීමට කටයුතු කර තිබුණි.
- (ඇ) හිනිදුම හා මැණික්දිවෙල නේ කර්මාන්තශාලා සඳහා වර්ෂ විභේදන යන්ත්‍ර දෙකක් මිලදී ගැනීම සඳහා 2015 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා අවස්ථා 3 කදී පුවත්පත් දැන්වීම් පලකර මිලගණන් කැඳවා තිබූ නමුත් එම ලංසු අවලංගු කර හතරවන වරටත් ලංසු කැඳවීමට තීරණය කර තිබුණි. ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ සිදුවී තිබූ ප්‍රමාද දෝෂයන් හා අකාර්යක්ෂමතාවයන් ලංසු අවලංගු කිරීමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.
- (ඈ) මැණික්දිවෙල කර්මාන්තශාලාවේ නිෂ්පාදිත නේ ප්‍රමාණය ඉහළ මට්ටමකට ගෙන ඒම සහ ඒ මත නේ සඳහා වැඩි මිලක් ලබා ගැනීම සඳහා වර්ෂ විභේදක (Colour separator) යන්ත්‍රයක් මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ ලබාගෙන තිබූ අතර සමාලෝචිත වර්ෂය සඳහා ඒ වෙනුවෙන් රු. 1,897,386 ක වියදමක් දරා තිබුණි. කෙසේ වුවද අපේක්ෂිත පරිදි ඉහළ මිලක් නේ වලට ලබාගැනීමට හැකිවී නොතිබුණි.
- (ඉ) කළුබෝවිටියාන නේ කර්මාන්තශාලාවේ නේ වියලන යන්ත්‍ර අළුත්වැඩියාව සම්බන්ධයෙන් 2012 වර්ෂයේදී රු.7,380,537 ක් ගෙවීම් කර තිබූ නමුත් සේවා සැපයුම්කරු විසින් ඉටුකරන ලද අළුත්වැඩියා කටයුතු සම්බන්ධයෙන් තාක්ෂණ වාර්තාවක් ලබාගෙන නොතිබුණි. සමාලෝචිත වර්ෂය අවසාන වනවිටත් එම අළුත්වැඩියා කටයුතු නිමකර නොතිබුණු අතර ගෙවූ මුදල අත්තිකාරම් ලෙස ගිණුම්ගත කර තිබුණි.
- (ඊ) ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අධ්‍යයන හා සේවා අංශයේ වාර්තාවන් අනුව මැණික්දිවෙල කර්මාන්තශාලාව පිහිටි භූමිය දැඩි බෑවුමක නිම්නයක් සහිතව පිහිටා ඇති බවත් ඉහළ කොටස අධික ලෙස බාදනයවීම නිසා අස්ථාවරව පවතින බවත් කර්මාන්තශාලාවේ ගොඩනැගිලි බිත්තිවල ඉරිතැලීම් නිරීක්ෂණය වන බවත් පෙන්වාදී තිබුණි. සමාගම අරමුදල් ආයෝජනයට පෙර මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර නොතිබුණි.

4.4 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) මැණික්දිවෙල තේ කර්මාන්තශාලාවේ සහකාර කම්හල් නිලධාරී තනතුර සඳහා අනුමත බඳවාගැනීම් පරිපාටියට පටහැනිව අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් නොමැති නිලධාරියෙකු කොන්ත්‍රාත් පදනම මත බඳවා ගෙන තිබූ අතර මේ සඳහා අමාත්‍යාංශයේ හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගෙන නොතිබුණි.
- (ආ) මැණික්දිවෙල කර්මාන්තශාලා කළමනාකරු තනතුර සඳහා අනුමත බඳවාගැනීම් පරිපාටියට අනුකූලව විධිමත්ව හා විනිවිදභාවයෙන් යුක්තව නිලධාරියකු බඳවා ගැනීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී තිබුණද කම්හල් කළමනාකාර තනතුර සඳහා අදාළ අධ්‍යාපන සුදුසුකම් සපුරා නොමැති නිලධාරියකු කොන්ත්‍රාත් පදනමට බඳවාගෙන තිබුණි.
- (ඇ) සියළුම කර්මාන්තශාලා සඳහා අනුමත කනිෂ්ඨ සහකාර කර්මාන්තශාලා නිලධාරීන් 10 ක් වුවද තර්ථ සංඛ්‍යාව 19 ක් වීමෙන් අතිරික්ත නිලධාරීන් සංඛ්‍යාව 9 ක් විය.

5. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2003 ජුනි 2 දිනැති අංක පීරීඩ් / 12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයෙහි 6.5.1 ඡේදය පරිදි මූල්‍ය ප්‍රකාශන මුදල් වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත විගණනයට ඉදිරිපත් කළයුතු වුවත් සමාලෝචිත වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2017 පෙබරවාරි 08 දින විගණනයට ඉදිරිපත් කර තිබුණි .

5.2 නොවිසඳී ඇති විගණන ඡේද

2013 පෙබරවාරි 27 දින පැවති රාජ්‍ය ව්‍යාපාර කාරක සභා රැස්වීමේදී පහත සඳහන් ලැබිය යුතු ශේෂ අයකර ගැනීම සඳහා නියෝග ලබාදී තිබුණි.

- (අ) 2003 වර්ෂයේදී BCC ලංකා සමාගමට රු.10,000,000 ක ණය මුදලක් සියයට 22 ක පොලී අනුපාතිකයක් මත වාරික 12 කින් අයකර ගැනීමේ පදනම මත ලබාදී තිබුණි. එක් වාරිකයක්වත් අයකරගැනීමට නොහැකිවී තිබීම මත සමාලෝචිත වර්ෂයේ අවසානයට අයවිය යුතු මුළු මුදල රු.44,702,867 ක් විය.
- (ආ) 2009 වර්ෂයේ බ්‍රෝකර් සමාගමකින් ලැබිය යුතු රු.789,461 ක් වූ මුදල සමාලෝචිත වර්ෂය අවසානය දක්වා අය නොවී පැවතුණි.

5.3 අභ්‍යන්තර විගණනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණකගේ 2015 ජුනි 23 දිනැති අංක එම්පීඅයි/අයිපී/01/එස්අයි/02-2015 දරන නිරීක්ෂණ වාර්තාව අනුව රාජ්‍ය මුදල් වක්‍රලේඛ අංක 353 (5) හි සඳහන් කුලී වාහන සඳහා මාසිකව ගෙවිය හැකි උපරිම මාසික කුලී මුදල ඉක්මවා 2011 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා රු.4,290,000 ක් ගෙවීම් කර තිබූ බව දක්වා තිබුණද මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

(ආ) 2016 අප්‍රේල් 04 දින සිට අභ්‍යන්තර විගණකවරයකු පත්කර තිබුණද කාර්ය මණ්ඩලයක් අනුයුක්තකර නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණ වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින් වර සමාගමේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතු වේ.

පද්ධති හා පාලන ක්ෂේත්‍ර -----	නිරීක්ෂණ -----
(අ) ගිණුම්කරණය	ගිණුම් ඉදිරිපත් කිරීමේ ප්‍රමාදයන් පැවතීම.
(ආ) ප්‍රසම්පාදන කටයුතු	රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට අනුකූල නොවීම.
(ඇ) ලැබිය යුතු හා ගෙවිය යුතු ශේෂ	දීර්ඝ කාලීනව අයකර නොගැනීම හා ශේෂ නිරවුල් නොකර පැවතීම.
(ඈ) මූල්‍ය පාලනය	බැංකු අයිතව මත විශාල පොලී මුදලක් ගෙවීම
(ඉ) කර්මාන්තශාලා මෙහෙයුම්	කර්මාන්තශාලා පාඩු ලැබීම.
(ඊ) ස්ථාවර වත්කම් කළමනාකරණය	ස්ථාවර වත්කම් ලේඛනයක් නඩත්තු නොකිරීම හා බදු පදනම මත ලබාගත් දේපල සඳහා බදු ගිවිසුම් නොපැවතීම.